



විවාහ ලේඛන පොත

REGISTER OF MARRIAGES

විවාහ ලේඛන පනත (112 වන වර්ගය)
Marriage Registration Ordinance (Cap. 112)

0160

විවාහ ලේඛන කොටස: පුත්තලම

විවාහ ලේඛන ප්‍රදාන කොටස: පුත්තලම

1. පවුලේ නම Name (in full) of Parties	ගෝචන්ද්‍රාචාරි කවිල්ලායර්චාරි	සර්වතායුධ සිංහාරාජ
2. වයස (වැඩිදුරු කොටස) Age (in years)	34	29
3. නිවැසීමේ තත්වය Civil Condition	අවිවාහක	අවිවාහක
4. වෘත්තීයය, පුහුණුව, වෘත්තීයය සහ වර්ගය Rank or Profession and Race	ව්‍යාපාරික - ලොරිකරු	ලොරිකරු
5. සිටින ස්ථානය Residence	රෝහ 28, 19 වැනි වාර්ගය, පුත්තලම	රෝහ 56, 19 වැනි වාර්ගය, පුත්තලම
6. පියාගේ නම Father's Name (in full)	අනුකුමාරි ගෝචන්ද්‍රාචාරි	ලොරිකරු සර්වතායුධ
7. පියාගේ වෘත්තීයය, පුහුණුව, වෘත්තීයය සහ වර්ගය Rank or Profession of Father	විවිධකාරී	විවිධකාරී
8. විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ පුද්ගලයාගේ නම සහ විවිධය Name and Division of Registrar who solemnized	ඩී. ඩී. ජේ. ජයරත්න, පුත්තලම	
9. විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ ස්ථානය Place of solemnization of Marriage	පු. 7. 2. 06. වාර්ගය, පුත්තලම	

මෙම විවාහය මාගේ (හෝ මාගේ ප්‍රදානකරුගේ) ප්‍රදානයෙන් සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Solemnized by me (or in my presence) this day of 20

විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
This Marriage was solemnized between the parties of the above in the presence of

1. විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Signature of Witness: අනුකුමාරි ගෝචන්ද්‍රාචාරි - පුත්තලම

2. විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Signature of Witness: 7 මාලිකාරි, පුත්තලම

3. විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Signature of Witness: ලොරිකරු සර්වතායුධ - පුත්තලම

මා විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Signed before me.

මා විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister

විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
Date of entry in District Registrar's Register

විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
District Registrar


විවාහ ලේඛන පනත (112 වන වර්ගය) යටතේ විවාහය සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
To be filled-up only when entering a Marriage Solemnized by a Minister.

1975 අංක 41 දරන විවාහ, උපන්දින හා මරණ (සංස්කරණ) සහතික සංස්කරණ විධාන ප්‍රකාශිත කිරීමේ ආඥා සහතික 112 වන සංස්කරණයේ 35 (අ) වන වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බව සහතික කරමි.

இப்பிரதி விவாகம் பதிவுச் செய்தபின், அதி. 1121 பிரிவு 35 (அ) யில் ஏற்பாடுகளின் கீழ் 1975 ஆம் ஆண்டின் 41 ஆம் இலக்க பிரிப்பு, இறுப்பு, விவாக (திருத்த) சட்டத்தின்படி திருத்தப்பட்டவாறு வழங்கப்படுகின்றது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage (Amendment) Law No. 41 of 1975.

සමස්තිපුරු ඩි.ඩී.ඒ.ඒ.බේ. කුමාරනාමි
සාමූහික තොරතුරු උපදෙස් හා මරණ
සුවිර්ච්ඡිත තොරතුරු විවෘත
(උඩරට හා සාමාන්‍ය) රෙජිස්ට්‍රාර්
සංකර්ෂිත විලිය
සුවිර්ච්ඡිත



දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්
மாண்புமிகு பதிவுகள் / இலக்கம் மாண்புமிகு பதிவுகள் / பதிவுகள்
District Registrar / Additional District Registrar / Registrar.

සැ. සු - මෙම පිටපතෙහි සමර් අන්වර්ථිත ඒකක කිරීමක් හෝ වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
අවිධිමත්. - இப்பிரதியில் ஏதாவது தனித்தனியாக அல்லது மாற்றத்தில் தகவல்களைக் குறிப்பிடக்கூடாது.
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.

ලිපිනය